

ඝරම රත්නය ලොව පහළ වූ වගයි.

අමා දෙර විවර විය. සැදුහැත්තේ ගුද්ධාව මුදා හරිත්වා!
(අපාරුතා තේසං අමතස්ස ද්වාරා, යේ සෝතවන්තේ ප්‍රමුණුවත්තු සද්ධිං)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට ලෝකය හමුවේ ඝරමදේශනා කිරීම ආරම්භ කළේ අද වැනි ඇසල ප්‍රන් පොහො දිනයකයි. සාරාසංඛ්‍ය කළේ පලක්ෂයක් බඳ අතිදිරිස කාලයක් අපරිමිත පරිත්‍යාග සිදු කොට ගුණ තැන දියුණු කිරීමේ ප්‍රතිඵ්‍යුතු වශයෙන් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ උන් වහන්සේගේ මූලික අහිප්‍රාය වූයේ දුකින් නිදහස් වන මාවත ලොවට පැහැදිලි කිරීමයි. කරුණාව හා ප්‍රඟාව උසස් ම තත්ත්වයට දියුණු කළ බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් හා මහාප්‍රඟාවෙන් යුතුව තමන් වහන්සේ අවබෝධ කළ ජ්‍යෙන දරණය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන්ට දේශනා කරමින් තමන් වහන්සේ අපේක්ෂා කළ සඳහම් මෙහෙවර අද වැනි දිනක ආරම්භ කළහ.

මෙයින් වසර 2605කට පමණ පෙර වෙසක් ප්‍රන් පොහො දිනෙක සිද්ධාර්ථ බේසතාණන් වහන්සේ දිගිදිව බුද්ධගයාවේදී සම්බුද්ධත්වය සාක්ෂාත් කළහ. ඉන්පසු තමන් වහන්සේ අවබෝධ කළ පරම සත්‍යය මෙනෙහි කරමින් ආධ්‍යාත්මික සුවය තුක්ති විදිමින් පයැමි මහා බොධිය සම්පෘශ්‍යය සති කිහිපයක් ගත කළහ. එහිදී උන් වහන්සේ බෙහෙවින් කාලය ගත කළේ පරිවිච සමුප්පාදය මෙනෙහි කරමින් නිරාමිස සුවය වළඳුම්නි. මේ අතර තපස්සුහල්ලුක වෙළඳ සොයුරන්ගේ මෙන් ම මුවලින්ද නාරුපුගේ ද උපස්ථාන ලැබුහ. බුදුරුණ්ට විලද හා මීඩිබුවලින් දන් පිරිනැමු තපස්සහල්ලුක දෙදෙනා බුදුන් දහම් යන දෙරුවන සරණ ගිය ප්‍රථම ද්වේචාවික උපාසකයන් බවට පත්වීමට හාග්‍යය ලැබුයේ ද මෙහි දී ය.

මේ අතර හාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ පරිච්චමුප්පාද (ඉද්ජ්ජවිතා) සංඛ්‍යාත ගැහුරු දහම කෙලෙස් බරිත ලොවට දේශනා කිරීමේ දුෂ්කරතාව පිළිබඳව සිහිපත් කළහ.

‘කිවිලේනා මේ අධිගතං හලංදානි පකාසින්,
රාගදේසපරේතෙහි නායා ධම්මේ පුසම්බුදෝ.

පරිසේත්තාම් නිපුණං ගම්මීරං දුද්දසං අණුං,
රාගරත්තා න දක්ක්නේ තමොක්බන්ධේදින ආවතා’ති. (මහාවැශපාල 1, බු.ජ.ත්. 10 පට)

ඒ අනුව තමන් වහන්සේ ඉතා දුෂ්කරව අවබෝධ කළ මේ ගැහුරු වූ තියුණු වූ අවබෝධ කිරීමට දුෂ්කර වූ පරිසේත්තාම් දහම රාගයෙන් රත් වූ ද්වේචාවෙන් බරිත වූ මේහාන්ධකාරයෙන් වැසුණු ලෝකයා නොදැකින බව උන් වහන්සේට පෙනී ගියේ ය. බුදුරුණ්ගේ මෙම සිතිවිල්ල වහා දැනගත් සහම්පති මහාඛ්මයා ඝරමය නොඇසීමෙන් ලෝකයා වැනසෙන බව දැක ඝරමදේශනා කිරීමට ආරාධනා කළහ. ලෝකයා රාගදේශ්වේචම්හයෙන් වෙළි සිරිය ද මඳ වශයෙන් රාගාදී කෙලෙස් ඇස්ස සත්ත්වයන් ඝරමය අවබෝධ කිරීමට සමත් බව සහම්පති බ්‍රහ්මයා සඳහන් කළේ ය. ඒ අනුව හාග්‍යවතුන් වහන්සේ ද කරුණාබර සිතින් යුතුව තමන් වහන්සේගේ ම යුතායෙන් එය දැක ලොවට ඝරමය දේශනා කිරීමට තීරණය කළහ. උන්වහන්සේට ලොව පෙනී ගියේ විවිධ මට්ටමින් වැකුණු පිළුම් සහිත විලක් ලෙසිනි. පිළුම් විල්වල හිරු එළිය දුටු සැණින් විකසිත වන පිළුම් මෙන් ම දින සති කිහිපයක් ගතවීමෙන් විකසිත වන පිළුම් ද පවතී. එමෙන් ම සත්ත්ව ලෝකය ද වහා ඝරමය අවබෝධ කළ හැකි ප්‍රායුයන්ගෙන් මෙන් ම කළේගතවීමෙන් ඝරමාවබෝධ කළ හැකි මන්ද ප්‍රායුයන්ගෙන් ද යුත්ත වූවකි. මෙලෙස ලෝකය දෙස කරුණා ඇසීන් යුතුව බලා වදාල බුදුරජාණන් වහන්සේ ඝරම දේශනය ආරම්භයට ප්‍රථම විවාත ප්‍රකාශයක් කරමින් ලෝවැසි සැදුහැවතුන්ට සිය දෙසවන් යොමු කරන ලෙස දන්වා සිටිති.

‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යේ සෝතවන්තේ ප්‍රමුණුවත්තු සද්ධිං,
විහිංසපයක්දී පගුණ් න භාසයිං ධම්මේ මනුලේස් බහ්මේ’ති

ලොව දහම් දෙසීමට තීරණය කළ හාග්‍යවතුන් වහන්සේ ඉන්පූසුව සලකා බැඳුමේ කවරකු නම් පළමුව ධර්ම දේශනා කළ යුතු ද? කවරකුව ධර්මය දේශනා කළහොත් වහා ධර්මාවබේදය කරන්නේ ද? යන්නයි. ඒ අනුව උන් වහන්සේට මුළුන් ම පෙනී ගියේ බොහෝ කළක් අල්ප කෙලෙස් සහිතව තවුස්දම් පිරි ව්‍යක්ත, තුවණැති ආලාරකාලාම පිළිබඳවයි. ඒ පිළිබඳව තවදුරටත් වීමසා බැලීමේ දී බුදුරුදුන්ට පෙනී ගියේ ආලාකරකාලාම දින හතකට කළින් මිය ගිය බවයි. ඔහුගේ මරණය බුදුරුදුන් දක්වා ඇත්තේ මහාපිටිමිලක් වශයෙනි. මක් තීසාද යත් ඔහු ධර්මාවනය කළා නම් වහා දහම අවබෝධ කර ගන්නා බැවිති. එ ලගට උන්වහන්සේගේ මතකයට ආවේ බොහෝ කළක් තවුස්දම් පිරි තුවණැති ව්‍යක්ත උදෑකරාම පුත්ත පිළිබඳවයි. ඔහු පිළිබඳව ද සලකා බැලීමේ දී පෙනී ගියේ ඔහු ද කළින් දින මැදියම් රෙයෙහි මියගොස් ඇති බවයි. උදෑකරාමපුත්ත සිටියේ නම් ධර්මාවනය තොට වහා ධර්මාවබේදය කරන බව දුටු හාග්‍යවතුන් වහන්සේ ඔහුගේ මරණය ද මහත් පිටිහිමික්, අභාග්‍යක් සේ සැලකුහ.

රුපගත ධර්මය කවරකුට නම් දේශනා කරන්නේදැයි විමසා බැඳු බුදුරුදුන්ට පෙනී ගියේ කළක් උන් වහන්සේ සමග මහණදම් පිරු පුදන් විරය වැඩු උන් වහන්සේට කළක් බෙහෙවින් උපස්ථාන කළ උපකාර කළ පස්වග මහණුන් පිළිබඳවයි. පස්වග මහණුන් දැනට කොහි සිටිත්දැයි තුවන්හින් පිරික්සා බැඳු විට පෙනී ගියේ ඔවුන් බරණැස මිගාදාය ඉශිපතානාරාමයෙහි වැඩ සිටින බවයි. ඒ අනුව පළමුව ඔවුන්ට දම් දෙයිම සඳහා තීරණය කොට ඔවුන් සිටි බරණැස් තුවර වෙත වාරිකාලෙහි වැඩියෙහි. බරණැස බලා යන අතරමග උපක නම් ආර්ථකයා මූණ ගැසුණු අතර බුදුරුදුන්ගේ සිරුරෙහි පැහැපත් බව දැක පැහැදුණු මිහු උන්වහන්සේ කවරෙක්දැයි විමසා සිටියේ ය. මෙහි දී තමන් කවරෙක්ද භදුන්වා දෙමින් බුදුරුණාන් වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේ සියලු ලෝකය අවබෝධ කොට සියලු ලෝකය අඩංගුවා තාජ්ණාව යුරුකොට සියල්ල තම තුවන්හින් ම පසක් කර සිටින ගුරුවරයකු නොමැති තැනැත්තකු බවයි. දෙවියන් සහිත ලෝකයෙහි තමාට සමාන පුද්ගලයකු නොමැති බවත් තමන් එක ම සම්මාසම්බුද්ධ බවත් රහත් උතුමකු බවත් මෝහයෙන් අන්ධ වූ ලොවට නිර්වාණය නමැති අම්තය ලබා දෙනු වශ ධර්ම වතුය දෙසන්නට බරණැසට වැඩිම කරන බවයි. තවද තමන් වහන්සේ ආශ්‍රුවයන් දින බැවින් ‘අනත්තරීන’ නම් වන බව ද සඳහන් කළහ.

සඩ්බලාහිඟු සඩ්බල්විදු තමස්ම, සඩ්බලේසු ධම්මෙසු අනුපලිත්තේ,
සඩ්බලකුරුතෙක් තැන්හක්බඳයේ විමුන්තෙක් සය අඩිකුරුණාය කුමුදීසෙයාය.

ନ ମେ ଆଲିରେବ୍ ଅନ୍ତିମ ପଦିଷ୍ଟରେ ମେ ନ ଲିଖିଥି,
ପଦେଵିକାଜତିମ୍ ଲୋକିକାଜତିମ୍ ନହିଁ ମେ ପରିପୁଣ୍ଯଲୋଳେଁ.

අරහං හි අරහා ලේක් අහං සයා අනුත්තරෙ,
ලේකෝ මිනි සම්මාසම්බුද්ධේයි සීනිහුතේස්සිම් නිබිඛනෙයි.

దమిలువక్కిం పలవనేన్నుం గవితూతి కూడినం ప్రరం, ఆచిభుతిస్తాం లోకిస్తాం. ఆహాక్షీతం అమయిచ్చుకిన్నటి.

බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කළ කළේ 'අවැක්ති, එසේත් විය හැකි යැ'යි හිස සැලු උපක වෙනත් මගකින් වූගභාර ජනපදය බලා ගමන් කළේ ය.

ඉන්පසු භාගවත්තේ වහන්සේ කුමයෙන් බරණයි ඉසිපතන බලා වැඩීම කොට පස්වග මහඟුන් වෙත සම්පූද්ධත්වයට පත් ව බබලන සිරැලින් යුතුව තමන් වෙත පැමිණෙන බුදුරුදුන් දුටු පස්වග මහඟුන් පළමුව සිතුයේ උන්වහන්සේ ප්‍රත්‍යා බහුලව නිවත් මගින් බැහැරව සිටින තැනැත්තකු වශයෙනි. එබැවින් උපස්ථාන නොකොට ආසනයක් පමණක් දීමට තීරණය කළහ. එසේ වුව ද බුදුරුදුන් සම්පාදනය වත් ම කලින් සිටි කළීකාවතෙහි සිටිමට නොහැකි වූ පස්වග මහඟුන් පෙරමගට ගොසේ උන් වහන්සේ පිළිගෙන උපස්ථාන කළහ. එහෙත් මුවන් බුදුරුදුන්ට ඇමැඳුණෝ ‘ආචුසේ’ (මිත්‍ය) යනුවෙනි. මෙලෙස ආචුසේවාදයෙන් අමතන කළේහ එසේ නොකරන ලෙසත් තමන් වහන්සේ දීන් සම්මාසම්බූද්ධත්වය සාක්ෂාත් කළ අයකු බවත් නැවත නැවත් තෙවරක් ප්‍රකාශ කිරීමට බුදුරුදුන්ට සිදු

විය. මෙහි දී පස්වග මහණුන් ප්‍රශ්න කර සිටියේ දුෂ්කර ත්‍රියා කරන සමයෙහි ඉතා දැඩි වූ පිළිවෙත් පුරා ලබා ගැනීමට නොහැකි වූ ආරය ධර්මය මෙලෙස සැප පහසු ජ්‍යෙෂ්ඨයක් ගත කිරීමෙන් කෙසේ නම් ලබා ගත්තේ ද යනුවෙනි. එවිට භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිප්‍රශ්න නගමින් 'මහණෙනි, මම මිට කළිනුත් සම්බුද්ධත්වය ලැබූයේ යැයි ඔබට ප්‍රකාශ කර සිටියේ ද' යනුවෙනි. මෙලෙස යළි යළින් කරුණු සහිතව ප්‍රකාශ කර සිටි කළේ බුදරදුන්ගේ සම්බුද්ධත්වය පිළිගැනීමට පස්වග මහණුන්ට සිදු විය. ඉන්පසු ධර්මය ගුවණය කිරීමට ඔවුනු දෙසවන් යොමු කළහ.

ධර්ම දේශනය ආරම්භ කරමින් මුලදී ම උත්වහන්සේ සඳහන් කලේ 'ද්ලේ' මේ හික්බලේ, අන්තා පබිජ්නේන්න නා සේවීතබිඩා' යනුවෙන් පැවිද්දක විසින් මෙම අන්ත දෙක ඇසුර නොකළ යුතු බවයි. එනම් 'යො වායෝ කාමේසු කාමසුබල්ලිකානුයෝගෝ තීනෝ ගම්මෝ පෝප්‍රිජ්නිකෝ අනරියෝ අනත්සංහිතෝ, යො වායෝ අත්තකිලමරානුයෝගෝ දුක්බේ අනරියෝ අනත්සංහිතෝ' යනුවෙන් දැක්වූ පරිදි හින ග්‍රාමා පාථග්‍රන ප්‍රතිපදාවක් වූ කාමයන්හි දැඩිව ඇලිමත් අනාරය වූ වෙහෙසට පත් කරලන්නාවූ අත්තකිලමරානුයෝගයන් ය. මෙලෙස අන්ත දෙක බැහැර කොට තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රයා ඇස ලබා දෙන නිවීම ලබා දෙන මධ්‍යම ප්‍රතිපදාව වතුරාරය සත්‍යාච්ඡා පිණිස නිර්වාණාච්ඡා පිණිස හේතුවන බව දේශනා කළහ. මෙලෙස නුවණුස ලබා දෙන නිවීම ඇති කරලන මධ්‍යම ප්‍රතිපදාව ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ ආරය අභ්‍යාංගික මාර්ගයයි. එනම් සම්මාදිවියි, සම්මාසංකප්ප, සම්මාවාවා, සම්මාක්මිත්ත, සම්මාආජ්ව, සම්මාවායාම සම්මාසති, සම්මාසමාධි යන අංග අවබෝධන් සුතු බුද්ධාදී උතුමත් විසින් පනවන ලද ආරය මාර්ගයයි.

මෙහි දී ආරය අභ්‍යාංගික මාර්ගය ඉදිරිපත් කළ සැණින් රළුගට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ වතුරාරය සත්‍යාච්ඡා. ආරය අභ්‍යාංගික මාර්ගයේ කෙතෙක් දුර ඉදිරියට ගමන් කොට ඉන් ප්‍රතිඵල ලබා කෙලෙස් පිරිනිවීමට පත්වනවාද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකය නම් දුකෙහි හටගැනීම හා නැතිවීම පිළිබඳ කෙතෙක් අවබෝධ කර සිටිනවාද යන කරුණුයි. එනම් සම්මාදිවියිය උපද්‍රව ගැනීමේ අවශ්‍යතාවයි. එමනිසා උත්වහන්සේ මෙහිදී දුක්බ, සමුද්‍ය, නිරෝධ, මග්ග යන වතුරාරය සත්‍යාච්ඡා කුමක්දිය පිළිවෙළින් දේශනා කරති.

වතුරාරය සත්‍යාච්ඡා දේශනය ආරම්භ කරමින් පළමුව දුක යනු කුමක්දිය පැහැදිලි කරති. දුක යනු ජාතියාන්ත්‍රික ජාතියාන්ත්‍රික ජාතියාන්ත්‍රියි. මේ කරුණු ඉදිරිපත් කොට ඒ සියල්ලේහි පදනම වශයෙන් බුදුරදුන් පැහැදිලි කරන්නේ පංචුපාදානස්කන්ද දුකයි (සංඛ්‍යාන්ත්‍රික පංචුපාදානස්කන්දා දුක්බ). අප ජ්‍යෙෂ්ඨයෙහි අත්විදින සියලු දුක් සැපයන්හි පදනම නම් අවිද්‍යාපාදකව හටගන්නා පංචුපාදානස්කන්දයයි. පංචුපාදානස්කන්දය යනු දුක්බ සත්‍යාච්ඡා. කිසියම් අත්දිකීමක් ලැබීමේ දී හේතුවැල සිද්ධාන්තය පිළිබඳ සිහිය හා නුවණ නොමැති විට රුප, වේදනා, සක්‍යාදා, සංඛාර, වික්‍යාදාණ යන උපාදානස්කන්ද පංචකය ගොඩැනැගත අතර එසේ හටගත් පංචුපාදානස්කන්දය කෙරෙහි තාෂ්ණාවෙන් එහි සිත බැස ගැනීම තිසා කෙලෙස් හටගෙන දුක ගොඩැනැගේ. අවිද්‍යාපාදක තාෂ්ණාව දුක්බ සමුද්‍ය සත්‍යාච්ඡා. මෙලෙස පංචුපාදානස්කන්දයයේ හටගැනීම ම දුකෙහි හටගැනීම වශයෙන් දක්වා ඇති අතර එලෙස පංචුපාදානස්කන්දය ගොඩනැනැගෙන සේ තම සිහිය හා නුවණ ඉහළ ම මට්ටමින් පවත්වා ගැනීම, දුකෙහි නිරෝධය (නිවන) වශයෙන් සඳහන් කොට තිබේ. එනම් තාෂ්ණාව ඉතිරි නැතිව ම තිරුද්ධ කිරීම නම් වූ දුක්බ නිරෝධ සත්‍යාච්ඡා. දුක නිරෝධ කිරීමේ මාවත වශයෙන් යළින් බුදුරදුන් මෙහිදී දක්වා ඇත්තේ සම්මාදිවියි පෙරටු කොටගත් ආරය අභ්‍යාංගික මාර්ගයයි. එනම් දුක්බ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආරය සත්‍යාච්ඡා. මෙම අවබෝධය තමන් වහන්සේ ලබන තුරු තමන් වහන්සේ 'සම්මාසම්බුද්ධ යැ'යි ලොවට ප්‍රතිඥා නොකළ බවත් එම අවබෝධය ලැබූ පසු දෙවියන් සහිත ලෝකයාට තමන් වහන්සේ නොසේල්වෙන වේතෝවීමක්තිය ලබා අරහත්වය සාක්ෂාත් කොට මේ අන්තිම හවය යැයි ප්‍රතිඥා දුන් බවත් (අක්ජ්පා මේ වේතෝවීමක්තිය අයමන්තිමා ජාති නත්දානි ප්‍රනඛිභවේ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙලෙස වතුරාපේ සත්‍යය මිශ්‍රිත පටිච්චවසමුප්පාදය පදනම් වූ අනුගාසනය කරන කළේහි කොංඩ්බඳ්සු තෙරැන් වහන්සේ හටගත් සියල්ල නිරුද්ධ වන බව පිළිබඳ තුවන සහිත නිකෙලසේ වූ දහම් ඇස ලැබූ බව සඳහන් වේ. 'ඉමස්මී' ව පන වෙයාකරණස්මී හඳුනුමානේ ආයස්මනෝ කොංඩ්බඳ්සුස් තිරපු එතමලා ධම්මවක්ටු උදපාදී යා කිජ්‍රිවී සමුදයධම්ම, සඩං තං නිරෝධධම්ම'න්ති'.

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කළේප ලක්ෂයක් පුරා ඇස්, හිස්, මස්, ලේ දන් දෙමින් කරන ලද අපරමිත කැපවීමේ අගුල්ලය භුක්ති විදි අවස්ථාව මෙමගින් ප්‍රකට වේ. උත් වහන්සේ මෙබදු පරිත්‍යාගයක් සිදු කළේ පුදෙක් තමන් වහන්සේට පමණක් ධර්මාවබෝධය කිරීමට තොට තමන් වහන්සේ දුකින් නිදහස් ව අන් සත්ත්වයන් ද සසර කතරින් එතෙරකරලීම මහත් වූ කරුණාධ්‍යයෙන් යුක්තවයි. උත් වහන්සේගේ උත්සාහයෙහි ප්‍රතිඵල ලැබෙන මෙම අසිරීමත් මොහොතෙහි බුදුරජාණන් වහන්සේට දනුවන නිරාමිස ප්‍රිතිය උන්වහන්සේගේ ම වවත්වලින් මෙලෙස සඳහන් තිබේ. 'අජ්ජ්ජාසි වන හෝ කොංඩ්බඳ්සුසි වන හෝ කොංඩ්බඳ්සුස්ති'. එතැන් පටන් කොංඩ්බඳ්සු තෙරැන් වහන්සේ 'අජ්ජ්ජාකොංඩ්සු' තමින් ප්‍රකට වූහ.

අතිදීර්ශ කාලයකට පසු ලොවට ඇසුනු මෙම දහම් හඩ ග්‍රුවණය කළ භුම්ධික දෙවියන්ගේ පටන් අකණ්ටා බඩ ලොව දක්වා අපමණ දෙවි බඩහු සාඩුකාර දුන් බව සඳහන් වේ. මෙම දේශනය මිනිස් ලොව පස් දෙනෙකු පමණක් ග්‍රුවණය කළ ද එය ග්‍රුවණය කළ දෙවි බඩුන්ගේ ගණන අපමණ ය. මෙම අසිරීමත් අවස්ථාවහි දෙවිලොව සාඩු හඩින් නින්නාද විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ග්‍රුවණය කිරීමෙන් සත්පුරුෂ අපමණ සත්ත්වයෝ ධර්ම ප්‍රිතියෙන් ඉපිලි ගියහ.

කොංඩ්බඳ්සු තාපසතුමා ධර්මාවබෝධය ලබා සෝවාන් වීමෙන් පසුව වප්ප, හද්දිය යන දෙදෙනා ද ඉන්පසු මහානාම, අස්සේෂ් යන දෙදෙනා ද කුම්යෙන් ධර්මාවබෝධය ලැබූ බව සඳහන් වේ. ඉන්පසු 'ඡර හික්බලෝ'ති ... ස්වාක්ඩානෝ ධම්මෝ. වර්ල බුහ්මල්‍රියං සම්මා දුක්බස්ස අන්තක්රියාය' යනුවෙන් එව මහණෙනි, සියලු දුක් නිවීම සඳහා ස්වාක්ඩාත වූ දහමෙහි බඩසර හැසිරෙන්න වශයෙන් කළ ප්‍රකාශයන් සමඟ කොංඩ්බඳ්සු ඇතුළු පස් දෙනාම පැවිදී උපසම්පදාව ලැබූහ. ඒ අනුව ගොතම සම්බුදු සපුනෙහි පැවිදී උපසම්පදාව ලද පළමු පිරිස බවට මෙම පස්වග මහණහු පත්වූහ.

න්පසු මෙම පස්දෙනාට ම රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, විජ්ජ්ජාණ යන ස්කන්ධ පංචකයේ අනාත්මතාව විස්තර කරමින් ධර්ම දේශනා කළ අතර එය අසා ඔවුනු පස් දෙනා ම රහත් හාවය සාක්ෂාත් කළහ. ගොතම සම්බුදු සපුනෙහි පළමු රහත් පස්නම වූයේ පංචවග්‍රීය හික්ෂුන් වහන්සේ ය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලෙස ආරම්භ කළ සඳහන් සේවාව වසර 45ක් පුරා උපරිම කාලයක් කැප කොට දෙවියන්, බඩුන් සහිත ලොකය වෙත ලබා දුන්හ. එයින් අපමණ පිරිසක් ධර්මාවබෝධය කොට දුකින් නිදහස් වූහ. ඒ අතර විශේෂයෙන් හික්ෂු පිරිසක් නිර්මාණය කිරීම හේතුවෙන් මේ සම්බුදු සපුන තව බොහෝ කළක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ස්ථාවර පදනමක් ද ඇති කළහ. බුදුරඳුන් පිරිනිවන් පා වසර 2500කට අධික කාලයක් ගත වුව ද ලොව පුරා නිර්මල බුදුදහම ඒ අයුරින් ම පවත්වා ගැනීමට බුදුරඳුන් ආරම්භ කළ හික්ෂු ගාසනය මහත් කාර්යභාරයක් සිදු කොට ඇත. බුදුරජාණන් වහන්සේගේ අපරිමිත පරිත්‍යාගයන් මහරහත් උතුමන්ගේ පටන් අතිතයේ වැඩ විසු සංසරත්නයේ මහත් කැපවීමත් නිසා වර්තමානයේ වෙසෙන අප වෙත මෙම උතුම දහම ලැබේ තිබේ. එම සේවයට අපට කැළ හැකි උසස් ම ප්‍රතුෂපකාරය වන්නේ එම දහම ඉතා ඕනෑශම්මින්, අවධානයෙන් හා තුවණීන් ග්‍රුවණය කොට හැකි උපරිම අයුරින් එය කම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනීමින් අන් අයට ද කරුණාවෙන් එය පහදා දෙමින් මතුපරපුර වෙනුවෙන් ද එය සුරක්ෂිත කොට දායාද කිරීමයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනයෙහි මූලික පදනම වී ඇත්තේ දුකින් නිදහස්වීමත් පැහැදිලි කිරීමයි. දුක යනු පංචපාදානස්කන්ධයේ හටගැනීමයි. එනම් ඇස්, කන්, නාසාදියෙන් රුප,

గබද, ගන්ධාදී අරමුණු දැන ගැනීමේදී ඒ පිළිබඳ යථා ස්වභාවය ගැන තොදුනුවත්තේ හේතුවෙන් බාහිර රුපය කෙරෙහි සිත බැස ගන්නා ස්වභාවයයි. බාහිරින් යමක් දැන ගැනීමේ දී බාහිර සත්ත්වයන්, පුද්ගලයන්, ද්‍රව්‍ය ඇත් යන හැඟීමෙන් අවිද්‍යා සහගතව බාහිරට සිත බැස ගත නොත් ජාති, ජරා, මරණාදියෙන් නිදහස්වීමක් තොමැති. එනිසා යමක් දැන ගැනීමේ දී සිදුවන්නේ තමා තුළ ම පවත්වා සයුෂ්කා, වේදනා සක්‍රිය වීම බවට සිහිය හා තුවණ පවත්වා ගැනීමට අප දක්ෂ වුවහොත් බාහිර දේ තුදුනා ගත්ත ද ඒ ඔස්සේ අවිද්‍යා සහගත සිතින් දිව ගොස් එහි මුලාවට ඇලීමට පත්වීම නවති. දුකින් නිදහස්වීමේ එකායන මාවත මෙයයි. මේ පිළිබඳව මූලදී ඉතුමය ප්‍රඟා වශයෙන් ධර්ම ගුවණය තුළින් අසා දැන ගැනීම ධර්ම මාරුගයේ මූලික පියවරයි. ඉන්පසු එමෙස අසා දැන ගත් ලෝක යථාර්ථය නිතර තුවණීන් මෙනෙහි කිරීම හෙවත් යෝනිසේ මනසිකාරය වින්තාමය ප්‍රඟාවයි. ඒ අතර සමථ විද්‍රුෂනා හාවනා වශයෙන් තම දුනුම ස්ථාවර කර ගෙන එය ජ්විතය හා සම්පූර්ණයෙන් බද්ධ කර ගැනීම හාවනාමය ප්‍රඟාවෙන් සිදු වේ. මෙම පියවර තුන ම තුමානුකුලව සම්පූර්ණ කර ගැනීම ධර්ම මාරුගයෙහි බෙහෙවින් වැදගත් වේ. ඒ අනුව සීල, සමාධි, ප්‍රඟා යන තුවිධ දික්ෂාවෙහි නිතර යෙදෙමින් හැම මොහොතක් පාසා ම තම කය හා සිත පිළිබඳව සිහිය හා තුවණ පවත්වා ගැනීම අවශ්‍ය කෙරේ. ඒ අනුව නිතර සිදුවන පංචස්කන්ධයේ හටගනීම හා නිරද්ධ දුටු පමණට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ප්‍රකට වී දුකින් නිදහස්වීමට අවස්ථාව උදාවේ.

මෙමෙස සම්මාදිවිධියෙන් යුතුව හේතුත්ල දහම පිළිබඳ මනා අවබෝධයක් සහිතව සතිපටියානයෙහි යෝදුණු පමණට සද්ධා, විරිය, සති, සමාධි, පැක්ෂ්කා යන ඉන්දිය ධර්ම වර්ධනය කර ගනීමින් ධර්ම මාරුගයෙහි ඉදිරිය බලා පියවර නැගීමට අවස්ථාව උදාවේ. මෙහි දී එක් අතකින් මෙමත්‍රියෙන් දියුණු විය යුතු අතර අනෙක් අතට ප්‍රඟාව දියුණු කර ගැනීම අවශ්‍ය කෙරේ. අප කෙතෙක් දුරට දුකින් නිදහස් ව ආධ්‍යාත්මික සුවයක් කර ගමන් කරනවාද යන්න තීරණය කෙරෙන ප්‍රධාන කරුණු වන්නේ අප කෙතෙක් දුරට මෙමත්‍රියෙන් හා ප්‍රඟාවෙන් දියුණු වෙනවා ද යන්නයි. මේ සඳහා කළණ මිතුරු ඇසුරින් වතුරාර්ය සත්‍යය, පටිව්වසමුප්පාදය මිහිත ධර්මය ගුවණය කරමින් දරුණ සම්පූර්ණය උපද්‍රවා ගෙන දිවිධී සම්පන්න බව කරා ගමන් කිරීම අවශ්‍ය වේ. ‘අප්පමාදේන සම්පාදේල’ යනුවෙන් බුදුරුණ් උපදේස් දුන් පරිදි ඉහත සඳහන් ධර්මමාරුගයෙහි අප්පමාදේව තියැලෙමින් සනාථන රක්වරණය සලසා ගැනීම තුවණීත්තකුගේ ප්‍රධාන කාර්ය විය යුතු ය. තමා තමාට පහනක් / දිවයිනක් කොට වාසය කරන ලෙසන් ධර්මය / පහනක් දිවයිනක් කොට වෙසෙන ලෙසන් බුදුහමින් මග පෙන්වන්නේ මෙම උතුම් රක්වරණය තමා වෙත උපද්‍රවා ගැනීමටයි.

සම්මාදිවිධියෙන් යුතුව ධර්ම මාරුගයේ පිළිවෙත් පිරිමේ ප්‍රතිත්ල වශයෙන් සද්ධා, විරිය, සති, සමාධි, පැක්ෂ්කා යන ඉන්දිය ධර්ම වර්ධනය වන අතර තම ජ්විතයේ සියලු කටයුතු සම්පාදනය කරනු ලබන්නේ මෙම අංගයන්ට මූලිකත්වය දෙමිනි. ඒ අනුව බුද්ධ, දම්ම, සංස යන තෙරුවන නිබුදව තම හදුනෙහි පිහිටුවා ගෙන අකුසලයෙන් වැළකෙමින් කුසල් වචමින් සිත හා කය පිළිබඳව සතිමත්ව කළේ ගත කරන අතර එක් අතකින් සමථ අරමුණකින් සිත සමාධිමත් කරමින් අනෙක් අතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් හැම මොහොතක් ම දහමට අනුව ජ්වත් වීමට උත්සාහ කරයි. මෙහි අවසාන ප්‍රතිත්ලය කුමයෙන් දුකින් නිදහස් වෙමින් ආධ්‍යාත්මික දියුණුවෙහි ඉහළට ගමන් කිරීමයි. එනම් නිවන වෙත සම්ප වීමයි.

මඟ සැමට තෙරුවන් සරණය!

සියලු සත්ත්වයේ සුවපත් වෙත්වා !

සීල සමාදානය - ලොස් ඇන්ජලිස් බොඳේ විභාරය - පැසිඳිනා

ඩු.ව. 2560 ඇසළ පුන් පොහේදා - වය.ව. 2016.07.17 වන ගනී දින